



ශ්‍රී ලංකා විවෘත විද්‍යාලය
ස්වභාවික විද්‍යා පියා
විද්‍යාවේදී/අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව

දෙපාර්තමේන්තුව	: ගණකය
මටටම	: 03
පරීක්ෂණයේ නම	: අවසාන පරීක්ෂණය
විෂය නම - කේතය	: අවකල සමිකරණ - ADU 3302/APU1142/ADE3302
අධ්‍යන වර්ෂය	: 2020/2021
දිනය	: 25.03.2022
වේලාව	: ප.ව. 09.30 – ප.ව. 11.30
කාලය	: පැය 02 දි

අපේක්ෂකයන් සඳහා උපදෙස්

1. ප්‍රශ්න සඳහා පිළිතුරු ලිපිමට පෙර ප්‍රශ්න පත්‍රය භෞදින් කියවන්න.
2. මෙම ප්‍රශ්න පත්‍රය A කොටස සහ B කොටස ලෙස කොටසේ දෙකකින් යුත්තවේ. A කොටස අනිවාර්ය වන අතර එහි වූහගත රවනා ප්‍රශ්න හයක් ඇත. දී ඇති ඉංඩියි මෙම කොටසට පිළිතුරු ලියන්න.
3. B කොටස රවනා ප්‍රශ්න පහකින් සමන්විත වන අතර තුනකට පමණක් පිළිතුරු සපයන්න.
එම කොටසෙහි සැම ප්‍රශ්නයකටම 100 ලකුණු බැඟින් හිමිවේ.
4. මෙම පත්‍රය පිටු 06 කින් සමන්විත වේ.
5. B කොටසෙහි එක් එක් ප්‍රශ්න වලට පිළිතුරු නව පිටුවකින් ආරම්භ කරන්න.
6. විභාග වරදක් ලෙස සලකනු ලබන ඕනෑම ක්‍රියාකාරකමකට සම්බන්ධ වීම දුටුවම ලැබේමට හේතු වේ.
7. ප්‍රශ්නවලට පිළිතුරු දීමට නිල් හෝ කළ තීන්ත පැනක් භාවිතා කරන්න.
8. ඔබේ පිළිතුරු පිටපතෙහි ඔබේ විභාග අංකය පැහැදිලිව සඳහන් කරන්න.
9. විභාගය අවසානයේදී, A කොටස උත්තර ප්‍රතිචාර අමුණා ගාලාධිපතිව හාර දෙන්න.

ජ්‍යෙෂ්ඨ කොටස

1. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දී ඇති ඉඩහි ලියන්න.

(a) පහත දී ඇති අවකල සම්කරණයේ ගණය, මානුව ස්ථායන්ක විවෘතය අනුපිළිවෙළින් නිර්ණය කරන්න.

$$2\left(\frac{d^6s}{dt^2}\right)^5 - 4\left(\frac{d^2s}{dt^2}\right)^7 + 2s^2 = 2e^t$$

(b) $y = t^2$ යන්න $\frac{dy}{dt} = \frac{y}{t}$ හි වියදුමක් චෙවු ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

- (c) $\frac{d^2y}{dx^2} + 4y = 0; y(0) = 0, y'(0) = 1$, යන මුළුක අගය ගැටුවෙහි සාමාන්‍ය විසඳුම
 $y(x) = c_1 \sin 2x + c_2 \cos 2x$ (c_1, c_2 යන්න අභිමත නියතයන් වේ) ලෙස දී ඇත්තම් එහි
 විසඳුම යොයන්න.
- (d) $(y + \sin x)dx - (x - 2y \cos x)dy = 0$ යන අවකල සම්කරණය සපිරි වේද යන්න නිර්ණය
 කරන්න.

(e) පුදුපු අනුකල සාධකයක් භාවිතා කර $y' + xy = xy^2$ යන සම්කරණය පලමු-ගණයේ ඒකජන සම්කරණයක් බවට පරිවර්තනය කරන්න.

(f) $y'' - y = x$ යන සම්කරණයේ සම්පූර්ණය සම්කරණයේ සාමාන්‍ය විසඳුම් සොයන්න.

නී කොටස

ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න.

2. (a) $\frac{dy}{dx} = yx^2$; $y(0) = 1$ යන සමීකරණයේ විසඳුම් සොයන්න.

(b) $x + y \sin\left(\frac{y}{x}\right)^2$ යන සමීකරණය සමඟාතීය වේද යන්න නිර්ණය කරන්න, එසේ වෙනම එහි මාත්‍රාව නිර්ණය කරන්න.

(c) $\frac{dy}{dx} = \frac{x^2 + y^2}{xy}$ යන සමීකරණය සලකන්න.

(i) ඉහත දී ඇති සමීකරණය සමඟාතීය වන බව පෙන්වන්න.

(ii) සුදුසු ආගේශකයක් භාවිතා කර ඉහත දී ඇති සමීකරණය විව්‍යා-අනාථ ආකාරයට පරිවර්තනය කර එහි විසඳුම් සොයන්න.

3. ස්කන්ධය m වූ වස්තුවක් v_0 ආරම්භක ප්‍රවේශයකින් සිරස් අතට ඉහළට වාතයට දමනු ලැබේ. වස්තුව මත එහි ප්‍රවේශයට සමානුපාතික වායු ප්‍රතිරෝධයක් ක්‍රියාකරයි.

(a) වලිනයේ සමීකරණය සොයන්න.

(b) t කාලයෙහි වස්තුවේ ප්‍රවේශය සඳහා ප්‍රකාශයක් සොයන්න.

(c) t කාලයෙහි වස්තුවේ ප්‍රතිච්චිත සඳහා ප්‍රකාශයක් සොයන්න.

(d) වස්තුව එහි උපරිම උසට ලුහා වීමට ගත වන කාලය සොයන්න.

4. (a) $\frac{d^2Q}{dt^2} - 3\frac{dQ}{dt} + 4Q = 0$ යන සමීකරණය සලකන්න.

(i) ඉහත සමීකරණයේ ලාක්ෂණික සමීකරණය සොයන්න.

(ii) (i) කොටස භාවිතා කරමින් දී ඇති සමීකරණයේ විසඳුම් ප්‍රකාශ කරන්න.

(b) $\frac{d^2y}{dx^2} - 3\frac{dy}{dx} + 4y = x^2e^x$ යන සමීකරණය සලකන්න.

(i) දී ඇති අවකල සමීකරණයට අනුරුප වන නිර්බජ සමීකරණයේ ඇති UC ප්‍රිතයන්ට අදාළව UC කුලකයන් සොයන්න. ප්‍රතිගේයේ හෝ ඉවත් කිරීම මගින්, ප්‍රතිගේයේ කුලකයන් ලබාගන්න.

(ii) (b) හි (i) කොටසින් ලබාගත් ප්‍රතිශේෂීත කුලකයන් හාවිතයෙන් දී ඇති සමිකරණයේ ව්‍යක්තික විසඳුම් සොයන්න.

$$(iii) \frac{d^2y}{dx^2} - 3\frac{dy}{dx} + 4y = e^x \text{ සමිකරණයේ ව්‍යක්තික විසඳුම } \frac{1}{2}e^x \text{ ලෙස } \text{දී } \text{ඇත්තම් }$$

$$\frac{d^2y}{dx^2} - 3\frac{dy}{dx} + 4y = x^2e^x + e^x \text{ නා සමිකරණයේ සාමාන්‍ය විසඳුම් ප්‍රකාශ කරන්න.}$$

5. (a) $-\frac{1}{x^2}$ යන්න $ydx - xdy = 0$ යන අවකල සමිකරණයේ අනුකල සාධකයක් වේද යන්න නිර්ණය කරන්න.

(b) $(y^2 - y)dx + xdy = 0$ යන සමිකරණය සිංහල විම සඳහා සුදුසු අනුකල සාධකයක් නිර්ණය කර එහි විසඳුම් සොයන්න.

(c) සුදුසු ආදේශකයක් හාවිත කර $\frac{dy}{dx} + xy = xy^3$ යන සමිකරණය පළමු-ගණයේ ඒකජ සමිකරණයක් බවට පරිවර්තනය කර එහි අනුකල සාධකය සොයන්න.

6. (a) (i) $f(D) = a_0D^n + a_1D^{n-1} + \dots + a_{n-1}D + a_n$, කෙසේදයන් a_0, a_1, \dots, a_n නියතයන් වේ. k නියතයක් තම $f(D)e^{kx} = f(k)e^{kx}$ බව පෙන්වන්න.

(ii) $\frac{d^2y}{dx^2} - 2\frac{dy}{dx} + 5y \equiv e^{-x} + 3$ යන සමිකරණයේ ව්‍යක්තික විසඳුම් D-operator ක්‍රමය මගින් සොයන්න.

(b) $(x^2 - 9)^2 \frac{d^2y}{dx^2} + (x+3)\frac{dy}{dx} + 2y = 0$ යන සමිකරණය සලකන්න.

මෙම සමිකරණයෙහි අපුරුව ලක්ෂයන් සොයන්න.

එමගින් සටියි අපුරුව ලක්ෂයන් සහ අවිය අපුරුව ලක්ෂයන් වන්නේ කුමත ලක්ෂයන්ද යන්න භූතාගන්න.